

ශීර්ෂය 327 - ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශීර්ෂය 327 - ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 20 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජූනි 06 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංශෝධිත 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍යය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රෝධනයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

(අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වන බවට,

(ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මා විසින් කර තිබුණු නිර්දේශ ක්‍රියාත්මක කර තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
වියදම් වැඩසටහන් ගත කිරීමේදී, අනුමත කරනු ලබන අරමුදල් මුදල් වර්ෂය තුළ සාක්ෂාත් කරගත හැකි වැඩසටහන් වලට සීමා කරන බවට සහතික වීම ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම වුවත් සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තු ප්‍රතිපාදන උණු උපයෝජනය කළ අවස්ථා නිරීක්ෂණය විය. එනම් විදේශීය ගමන් වියදම් වැය විෂයය හා මෘදුකාංග නඩත්තු වියදම් වැය විෂයය සඳහා ප්‍රතිපාදිත මුදල රු. 500,000 ක් බැගින් වූ අතර විදේශීය ගමන් වියදම් වැය විෂයය සම්පූර්ණයෙන්ම ඉතිරි වී තිබූ අතර මෘදුකාංග නඩත්තු වියදම් වැය විෂය සඳහා වියදම රු. 27,450 ක් විය. ඒ අනුව වියදමේ ඉතිරිය ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් සියයට 100 ක් හා සියයට 95 ක් විය.	2024 වර්ෂයේ දී අපේක්ෂා කළ විදේශ පුහුණු වැඩසටහන් නොලැබුණු බැවින් විදේශ ගමන් වියදම් වැය විෂයේ හා මෘදුකාංග සම්බන්ධ නඩත්තු කාර්යයන් උද්ගත නොවීම හේතුවෙන් මෘදුකාංග නඩත්තු වැය විෂයේ ප්‍රතිපාදන ඉතිරි විය.	අනුමත අරමුදල් මුදල් වර්ෂය තුළ සාක්ෂාත් කරගත යුතු වේ.

3.2 බැරකම් හා බැඳීම්වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අංක SA/MAA/02/01/01 හා 2023 නොවැම්බර් 30 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 05/2023 හි 3.3 ඡේදය ප්‍රකාරව වාර්තා කරන ආයතනයේ ඇති බැඳීම් හා වගකීම් 2024 දෙසැම්බර් 31 දිනට බැඳීම් අංක අනුව හෙළිදරව් කළ යුතු බව සඳහන් වුවද භාණ්ඩාගාර මුද්‍රිත SA-92 හි සඳහන් පරිදි එම බැඳීම් අංක මූල්‍ය ප්‍රකාශන කට්ටලයෙහි ඇමුණුම (iv) හි දක්වා නොතිබුණි.	2025 වර්ෂයේ දී මාර්ගෝපදේශ පරිදි නිවැරදිව වාර්තා කිරීමට සටහන් කර ගන්නා ලදී.	බැඳීම් හා වගකීම් බැඳීම් අංක අනුව මූල්‍ය ප්‍රකාශන කට්ටලයෙහි ඇමුණුම (iv) හි දැක්විය යුතුය.
(ආ) භාණ්ඩාගාර මුද්‍රිත සටහන SA- 92 අනුව අයිතම 16 ක් වෙනුවෙන් රු. 76,214 ක බැරකම් වටිනාකමක් දැක්වුවද දෙපාර්තමේන්තු පොත් අනුව අයිතම 93 ක් වෙනුවෙන් රු. 1,741,384 ක බැරකම් දැක්වීම හේතුවෙන් භාණ්ඩාගාර මුද්‍රිත සටහන් වල සඳහන් නොවූ අයිතම 77 කට අදාල රු. 1,665,170 ක බැරකම් නිරීක්ෂණය විය.	2025 වර්ෂයේ දී මාර්ගෝපදේශ පරිදි නිවැරදිව වාර්තා කිරීමට සටහන් කර ගන්නා ලදී.	සියලුම බැරකම් භාණ්ඩාගාර මුද්‍රිත සටහන්වල සටහන් කළ යුතුය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 දැක්ම හා මෙහෙවර

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකාවේ භූමි සම්පත් ප්‍රශස්ත හා තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සංශෝධනයට 2018 අගෝස්තු මාසයේදී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ප්‍රධාන කාර්යයක් වන ශ්‍රී ලංකාව සඳහා ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සකස්කිරීම සහ කාලීන අවශ්‍යතාවයන් අනුව එය සංශෝධනය කිරීමට සකස් කළ අවසන් කෙටුම්පත ඉඩම් හා සංචාරක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබුණද ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු අවසන් කර නොතිබුණි.	විෂය පථය වඩාත් හොඳින් ආවරණය වන පරිදි ප්‍රතිපත්ති ප්‍රකාශය කෙටුම්පත් කිරීම, ප්‍රතිපත්ති සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම, කෙටුම්පත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සහ අනුමැතියෙන් අනතුරුව ගැසට් කිරීම වැනි කටයුතු ඉඩම් අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉටුවිය යුතු කාරණා වේ. ප්‍රතිපත්තිය සංශෝධනය සඳහා 2018 අගෝස්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇත. සංශෝධිත කෙටුම්පත භාෂා ත්‍රිත්වයෙන්ම භාෂා පරිවර්තන කටයුතු ද අවසන් කර අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා 2023.05.11 දින ඉඩම් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ජාතික ඉඩම් කොමිසම පිහිටුවීමෙන් අනතුරුව මෙම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කිරීමට ඉඩම් අමාත්‍යාංශය තීරණය කර ඇති බැවින් මේ වන විට මෙහි ඉදිරි කටයුතු නැවතී ඇත. ප්‍රතිපත්තිමය කාරණාවක් මත ඉඩම් අමාත්‍යාංශය විසින් අවසන් කරන ලද ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම සිදුකර නොමැත.	ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු කඩිනමින් අවසන් කරගත යුතුය.
(ආ) සීමිත ඉඩම් සම්පත විධිමත්ව කළමනාකරණය කිරීම තුළින් තිරසර ඉඩම් භාවිතයක් මෙරට තුළ ස්ථාපිත කිරීමේ අරමුණ වෙනුවෙන් අවශ්‍ය ඉඩම් පරිහරණ පනත අනුමත කර ගෙන නොතිබුණි.	ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තු පනත කෙටුම්පත් කිරීමට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් අංක 5/6/1/1/CM/24/45 සහ 16.01.2025 දිනැතිව යොමු කර ඇත. එම අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අංක අමප/25/0129/808/010 සහ 2025.02.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ යටතේ අනුමැතිය ලබා දී ඇත. එම අනුමැතිය යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ	ඉඩම් පරිහරණ පනත අනුමත කරවා ගත යුතුය.

වාරිමාර්ග අමාත්‍යාංශය ලේකම් විසින්
පනත කෙටුම්පත් කිරීම සඳහා අදාළ
සංකල්ප පත්‍රිකාව කිරීම අංක 5/1/ From
/Lupp Act සහ 2025.02.11 දිනැති ලිපිය
මගින් නීති කෙටුම්පත් සම්පාදක වෙත
යොමු කර ඇත.

4.2 ප්‍රසම්පාදනයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රසම්පාදන කාර්යය සංග්‍රහයෙහි 4.2.1 හි දක්වා ඇති සවිස්තර ප්‍රසම්පාදන සැලැස්ම සඳහා වූ ආකෘතිය භාවිතා කර, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1(ඇ) ප්‍රකාරව ඊළඟ එළඹෙන වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු විස්තරාත්මකව පිළියෙළ කරනු ලැබිය යුතු වුවත් එවැනි සැලැස්මක් 2024 වර්ෂය සඳහා පිළියෙල කර නොතිබුණි.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ මගපෙන්වීම අනුව සවිස්තරාත්මක ප්‍රසම්පාදන සැලැස්ම සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව ඊළඟ එළඹෙන වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු විස්තරාත්මකව පිළියෙළ කළ යුතුය.
(ආ) 2020 අගෝස්තු 28 දිනැති අංක 02/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 04 ඡේදයේ සඳහන් විධිවිධාන ප්‍රකාරව ගණන්දීමේ නිලධාරීන් විසින් ඉදිරි වර්ෂයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වන වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම ප්‍රවර්තන වර්ෂයේ දෙසැම්බර් 10 දිනට පෙර සකස් කොට ඒ සඳහා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අනුමැතිය ලබාගෙන එහි පිටපත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, විගණකාධිපති සහ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු බව දක්වා තිබුණද 2024 වර්ෂය සඳහා වූ ප්‍රසම්පාදන සැලැස්ම ගණන් දීමේ නිලධාරියා විසින් අත්සන් කර ඇත්තේ 2024 මාර්තු 19 දින වන අතර ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අනුමැතිය ගෙන නොතිබුණි. එහි පිටපත් චක්‍රලේඛය ප්‍රකාරව අදාළ ආයතන වෙතද යොමුකර නොතිබුණි.	2025 වසරේ සිට වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම සඳහා නිසි අනුමැතිය ලබාගන්නා ලෙසත්, පිටපත් අදාළ ආයතන වෙත යවන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව ප්‍රසම්පාදන සැලැස්ම ප්‍රවර්තන වර්ෂයේ දෙසැම්බර් 10 දිනට පෙර සකස් කොට ඒ සඳහා ප්‍රධාන ගණන් දීමේ නිලධාරීගේ අනුමැතිය ලබාගෙන එහි පිටපත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, විගණකාධිපති සහ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.
(ඇ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 6.3.6 ප්‍රකාරව ලංසු විවෘත කිරීම පිළිබඳ කටයුතු නියමිත ආකෘති පත්‍රයක වාර්තා ගත කළ යුතු බව දක්වා ඇත්ත නකල්ස් ව්‍යාපෘතිය සඳහා භාණ්ඩ මිලදී ගැනීම, ජාතික ඉඩම් පරිහරණ සමීක්ෂණ දත්ත සංග්‍රහය මුද්‍රණය කිරීම, ආරක්ෂිත වැටක් සවි කිරීම හා කාණු	ලංසු විවෘත කිරීමේ ආකෘතිපත්‍ර නිසිලෙස සම්පූර්ණ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව ලංසු විවෘත කිරීම පිළිබඳ කටයුතු නියමිත ආකෘති පත්‍රයක වාර්තා ගත කළ යුතුය.

පද්ධතිය පිළිසකර කිරීම,දෙපාර්තමේන්තුවේ පහළ රැස්වීම් ශාලාව අලුත්වැඩියා කිරීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ලංසු විවෘත කරන ලද අවස්ථාවේ ලංසු විවෘත කිරීම පිළිබඳ වාර්තා සටහන් ආකෘතියෙහි, ලංසු විවෘත කිරීම පිළිබඳ වාර්තා සටහන් සහ එක් එක් ලංසුව පිළිබඳ වූ නිරීක්ෂණ ලංසු විවෘත කරන ලද අවස්ථාවේ නියමිත පරිදි සම්පූර්ණ කර නොතිබුණි.

5. යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 40(1) වගන්තියේ සඳහන් විධිවිධානවලට අනුකූලව දෙපාර්තමේන්තුව සඳහා එහි ගණන් දීමේ නිලධාරියා විසින් 2022 පෙබරවාරි 01 දින සිට අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර නොතිබුණි.	දෙපාර්තමේන්තුවට අභ්‍යන්තර විගණන පුරප්පාඩුව පිරවීම සඳහා අවස්ථා කිහිපයකදීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත දැනුම් දීම් සිදු කර ඇත. තව දුරටත් ඉල්ලීම් සිදු කරනු ලබයි.	අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර ගත යුතුය.

6. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
දෙපාර්තමේන්තුව සඳහා අනුමත සේවක සංඛ්‍යාව 660 ක් වන නමුත්, තථ්‍ය සංඛ්‍යාව 595 ක් වූ අතර ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 16 ක්, ද්විතීයික මට්ටමේ පුරප්පාඩු 35 ක් හා ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු 14 ක් සමඟ මුළු පුරප්පාඩු 65 ක් පැවතිණි.	2024 වර්ෂයේ කාර්ය සාධන වාර්තාව හා සංශෝධිත ක්‍රියාකාරී සැලැස්ම සැලකීමේදී ක්‍රියාකාරී සැලැස්ම 2023.12.21 දිනැතිව ද කාර්ය සාධන වාර්තාව 2024.12.31 දිනට අනුවද සකසා ඇත.අනුමත සේවක සංඛ්‍යාවන් පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කර ඇත. ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක DMS/1113/VIII හා 2024.12.04 දිනැතිව සංශෝධිත කාර්යමණ්ඩල සමාලෝචනය අනුව 2024 වර්ෂයේ කාර්ය සාධන වාර්තාව සකසා ඉදිරිපත් කර ඇත. එබැවින්,2023.12.21 දිනට මෙම දෙපාර්තමේන්තුවේ අනුමතව පැවති සේවක මණ්ඩල සංඛ්‍යාව ක්‍රියාකාරී සැලැස්මට අනුව සැකසීමේ දී 37 ක වැඩි අගයකින් යුතුව ඇත. ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කිරීම හා කාර්ය සාධන වාර්තාව සැකසීම අතර කාලවකවානුව (2023.12.21 - 2024.12.31) තුළ දී ජ්‍යෙෂ්ඨ මට්ටම විශ්‍රාම යාමක් සිදු වී ඇති	සංශෝධිත ක්‍රියාකාරී සැලැස්ම 2024 දෙසැම්බර් 21 දිනට පිළියෙල කර ඇති බැවින් වාර්තා දෙකෙහි දත්තයන් සමාන විය යුතුය.

බැවින් එක් අඩුවක් ද, තෘතීයික මට්ටමේ පරිපාලන නිලධාරී පුරප්පාඩුව සම්පූර්ණ වීමක් ද, ද්විතීයික මට්ටම හා ප්‍රාථමික මට්ටම සැලකීමේදී මුදා හැරීම්, සේවය අතහැර යාම්, විශ්‍රාම ගැන්වීම්, ස්ථාන මාරු වීම්, ඉල්ලා අස්වීම් ආදී සිදු වීම් හේතුවෙන් නිලධාරී 29 ක අඩුවීමක් ද සිදු වී ඇත. මේ හේතුවෙන් සම්පූර්ණ කාර්ය මණ්ඩල සංඛ්‍යාව වෙනස් වීමකට ලක් වී ඇත.